



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 235.]

## පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2018 ජනවාරි මස 23 වැනි අඟහරුවාදා අ. භා. 1.00 ට

### පැමිණි මත්තුව :

- ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා
- ගරු තිලංග සුමනිපාල මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභාපතිතුමා
- ගරු සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා

---

- ගරු වජීර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා
- ගරු ගයන්ත කරුණාතිලක මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා
- ගරු අකිල වීරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා
- ගරු පලනි දිගම්බරම් මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා
- ගරු නවීන් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා
- ගරු එස්. බී. නාවින්න මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමා සහ බුද්ධගාසන අමාත්‍යතුමා
- ගරු ජී. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා
- ගරු වන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමා
- ගරු ඩී. එම්. ස්වාමීනාදන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා
- ගරු රවුෆ් හකීම් මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමා
- ගරු පී. හැරිසන් මහතා, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා
- ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා

- ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉරාන් චිත්‍රමරත්න මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දිලීප් වෙදආරච්චි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුචීව සේනසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ෆයිසාල් කාසිම් මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු පාලිත කුමාර තෙවරජපෙරුම මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු කරුණාරත්න පරණවිතාන මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අජිත් පී. පෙරේරා මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු රන්ජන් රාමනායක මහතා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අමීර් අලි සිහාබ්දින් මහතා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා

- 
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
  - ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
  - ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා
  - ගරු ජේ. සී. අලවතුචල මහතා
  - ගරු ඩලස් අලහජපෙරුම මහතා
  - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
  - ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
  - ගරු රංජිත් අලුවිහාරේ මහතා
  - ගරු රවී කරුණානායක මහතා
  - ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
  - ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
  - ගරු කවීන්දිරන් කෝඩිස්වරන් මහතා
  - ගරු වන්දුසිරි ගජදීර මහතා
  - ගරු වන්දිම ගමගේ මහතා
  - ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා

- ගරු නිහාල් ගලප්පත්ති මහතා
- ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
- ගරු බන්දුල ගුණවර්ධන මහතා
- ගරු එස්. එම්. වන්දුසේන මහතා
- ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
- ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
- ගරු පියංකර ජයරත්න මහතා
- ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
- ගරු ලකී ජයවර්ධන මහතා
- ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
- ගරු සිරිනාල් ද මෙල් මහතා
- ගරු අනුර දිසානායක මහතා
- ගරු මයන්ත දිසානායක මහතා
- ගරු විමලචීර දිසානායක මහතා
- ගරු සාලින්ද දිසානායක මහතා
- ගරු මොහොමඩ් නවවි මහතා
- ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
- ගරු කේ. කේ. පියදාස මහතා
- ගරු සනත් නිශාන්ත පෙරේරා මහතා
- ගරු සුජීත් සංජය පෙරේරා මහතා
- ගරු අශෝක ප්‍රියන්ත මහතා
- ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
- ගරු තාරක බාලසූරිය මහතා
- ගරු මුහම්මද් ඉබ්‍රාහිම් මුහම්මද් මන්සූර් මහතා
- ගරු සෙස්සිඩ් අලි සාහීර් මවුලානා මහතා
- ගරු ඉම්රාන් මහරුල් මහතා
- ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
- ගරු (මහාචාර්ය) ආඥ මාරසිංහ මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු සීනිතම්බි යෝහේස්වරන් මහතා
- ගරු (පුජ්‍ය) අතුරලියේ රතන හිමි
- ගරු සී. බී. රත්නායක මහතා

- ගරු ප්‍රසන්න රණවීර මහතා
- ගරු ඉෂාක් රහුමාන් මහතා
- ගරු මුජිබුර් රහුමාන් මහතා
- ගරු ගාමිණී ලොකුගේ මහතා
- ගරු විදුර වික්‍රමනායක මහතා
- ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
- ගරු ඒ. ඒ. විජේතුංග මහතා
- ගරු (වෛද්‍ය) කුසිතා විජේමාන්න මහත්මිය
- ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
- ගරු ඩුලිප් විජේසේකර මහතා
- ගරු හේමාන් විතානගේ මහතා
- ගරු කුමාර වෙල්ගම මහතා
- ගරු එස්. ශ්‍රීකරන් මහතා
- ගරු සන්දීප් සමරසිංහ මහතා
- ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
- ගරු මුත්තු සිවලිංගම් මහතා
- ගරු අන්තාමලෙයි නඩෙසු සිවශක්ති මහතා
- ගරු වඩ්වෙල් සුරේෂ් මහතා
- ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්  
 නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්  
 කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්  
 ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූප් විය.

**1. කථානායකතුමාගේ නිවේදන :** කථානායකතුමා විසින් මතු පළවන නිවේදනය කරන ලදී:—

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ආ) ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා විසින් දරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. එම ලිපිය දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මෙම ගරු සභාවට කියවනු ලැබේ.”



පාර්ලිමේන්තුව  
பாராளுமன்றம்  
PARLIAMENT

2018.01.18

මහ ලේකම්  
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  
ශ්‍රී ජයවර්ධනපුර  
කෝට්ටේ

මහ ලේකම්තුමනි,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන මම, එම මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වන බව මෙයින් දන්වමි.

ස්තූතියි.

  
එම්.එච්.එම්. සල්මාන්  
පාර්ලිමේන්තු මන්ත්‍රී  
**M.H.M. Salman**  
Member of Parliament

2. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : (1) කථානායකතුමා විසින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව—

- (i) 2011 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII කොටස;
- (ii) 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIV කොටස සහ තුන්වැනි කාණ්ඩයේ VIII කොටස;
- (iii) 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXII කොටස, තුන්වැනි කාණ්ඩයේ VIII කොටස සහ නවවැනි කාණ්ඩයේ VI කොටස; සහ
- (iv) 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ V,VI,VII,VIII,IX හා X කොටස් සහ නෙවැනි කාණ්ඩයේ III, IV කොටස් සහ නවවැනි කාණ්ඩයේ II කොටස

පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයිද මුද්‍රණය කළ යුතු යැයිද නියෝග කරන ලදී.

(2) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 2016 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් හා දූෂණ පිළිබඳ වාර්ෂික වාර්තාව; සහ
- (ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද, 2017 දෙසැම්බර් 04 දිනැති අංක 2048/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද, ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාධ්‍ය උපමාන

පිළිගන්වා, එම වාර්තාව සහ මාධ්‍ය උපමාන නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(3) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 2017 වර්ෂයේ තුන්වැනි කාර්තුව දක්වා මූල්‍ය කාර්ය සාධන වාර්තාව;
- (ii) 2006 අංක 11 දරන මුදල් පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 6 (2) වගන්තිය යටතේ ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 නොවැම්බර් 07 දිනැති 2044/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග; සහ
- (iii) 2016 අංක 24 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2017.11.01 සිට 2017.12.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

පිළිගන්වා, එම වාර්තාව, නියෝග සහ පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(4) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 සහ 2015 වර්ෂ සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තා පිළිගන්වා, එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(5) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා විසින්—

- (i) 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා වූ කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කොට, කරුණු විමසා බලා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව ඉංග්‍රීසි භාෂාවෙන්; සහ

- (ii) බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව සිංහල භාෂාවෙන්

පිළිගන්වන ලදී.

එකියන ලද වාර්තා සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

(6) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා විසින්—

- (i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජී ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් ආයතනයට ජෛව පද්ධති පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සහ කලමිඬු ඉන්ටර්නැෂනල් නෝට්කල් ඇන්ඩ් ඉංජිනියරින් කොලේජ් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට සිල්ලර අලෙවිකරණ හා සන්නාමකරණය පිළිබඳ කළමනාකරණවේදී ගෞරව හා සැපයුම්දාම කළමනාකරණය පිළිබඳ කළමනාකරණවේදී ගෞරව උපාධි ප්‍රදානය කිරීමේ ආයතන වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 28 දිනැති අංක 2047/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්; සහ
- (ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) (ආ) වගන්තිය යටතේ සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජී ඇන්ඩ් මෙඩිසින් (SAITM) (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට අදාළව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 සැප්තැම්බර් 26 දිනැති අංක 1829/36 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2011 අගෝස්තු 30 දිනැති අංක 1721/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කරමින් 2017 දෙසැම්බර් 12 දිනැති අංක 2049/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

පිළිගන්වා, එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(7) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 2015 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ වාර්ෂික වාර්තාව; සහ
- (ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව

පිළිගන්වා, එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

(8) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්—

- (i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව; සහ

- (ii) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 44 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 321 වගන්තිය යටතේ 2017 වෙළඳ නැව් (කුඩා වාණිජ යාත්‍රා) නියෝග සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මැයි 04 දිනැති අංක 2017/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

පිළිගන්වා, එම වාර්තාව සහ නියෝග ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

- (9) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ 2016 අංක 2 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි (මිල ඉහළ සීමා) නියෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 දෙසැම්බර් 14 දිනැති අංක 2049/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිගන්වා, එම නියෝග සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

- (10) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

- (11) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2015 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව පිළිගන්වා, එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

- (12) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2012, 2013, 2014, 2015 සහ 2016 වර්ෂ සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා පිළිගන්වා, එම වාර්තා තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

- (13) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2015 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

- (14) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව පිළිගන්වා, එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.



(15) ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින්, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 27 දිනැති අංක 2047/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය පිළිගත්වා, එම නියෝගය ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

3. කාරක සභා වාර්තා පිළිගැන්වීම : තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී චන්තිආරච්චි මහත්මිය වෙනුවෙන් එහි සභික ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින්, එම කාරක සභාව වෙත යොමු කරන ලද, ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව, පිළිගන්වන ලදී.

එකීයන ලද වාර්තාව සභා මේසය මත තිබිය යුතුයැයි නියෝග කරන ලදී.

4. පෙන්සම් :

- (1) (i) මීරිගම, අඩවි වන කාර්යාලයෙහි සේවය කරන එම්. ඒ. තිලකරත්න මහතාගෙන් ලැබුණු 2017.10.28 දිනැති පෙන්සම; සහ
  - (ii) වෑ උඩ, යටිවිල්ල, බෝගහ සෙවණ යන ලිපිනයෙහි පදිංචි එස්. ඒ. සෝමලතා මහත්මියගෙන් ලැබුණු 2017.11.11 දිනැති පෙන්සම
- ගරු ජේ. සී. අලවතුචල මහතා විසින් පිළිගන්වන ලදී.
- (2) මීරිගම, විජය රජදහන, අංක 26 දරන ස්ථානයෙහි පදිංචි එස්. එන්. මහවෙලගේ මහතාගෙන් ලැබුණු 2017.10.23 දිනැති පෙන්සම ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
- (3) (i) කුරුවිට, මිල්ලවිටිය, කොළඹ පාර යන ලිපිනයෙහි පදිංචි ඒ. කේ. ඩබ්ලිව්. විජේසේකර මහතාගෙන් ලැබුණු 2017.11.30 දිනැති පෙන්සම;
  - (ii) අනුරාධපුර, රත්මල්ගහවැව, නෙලුගොල්ලාකඩ යන ලිපිනයෙහි පදිංචි ඒ. එම්. ෆස්මියා මහත්මියගෙන් ලැබුණු 2017.10.27 දිනැති පෙන්සම;
  - (iii) මැදවව්විය, උසාවිය පාර, අංක 3/10 දරන ස්ථානයෙහි පදිංචි ඩී. කේ. ජයතිලක මහතාගෙන් ලැබුණු 2017.08.23 දිනැති පෙන්සම;
  - (iv) කෝට්ටේ, මාදිවෙල, සිගේරා පාර, අංක 245/3/ඒ දරන ස්ථානයෙහි පදිංචි එච්. සේනාරත්න මහතාගෙන් ලැබුණු 2017.08.28 දිනැති පෙන්සම;
  - (v) කැකුණගොල්ල, නිකුල්ලගහපිටිය යන ලිපිනයෙහි පදිංචි ඉබ්බුරා ලෙබ්බේ ආදම්පුල්ලේ මහතාගෙන් ලැබුණු 2017.09.28 දිනැති පෙන්සම;
  - (vi) අභලවත්ත, බදුරලිය පාර, අංක 53 දරන ස්ථානයෙහි පදිංචි කේ. ඒ. සුනිල් මහතාගෙන් ලැබුණු 2017.10.02 දිනැති පෙන්සම;

- (vii) පිළියන්දල, මාමිපේ, පී. එස්. පෙරේරා මාවත, අංක 107 දරන ස්ථානයෙහි පදිංචි එල්. පී. ජයසිංහ මහතාගෙන් ලැබුණු 2017.10.23 දිනැති පෙත්සම;
- (viii) නාන්තන්සිය, මාරවිල පාර, හෙට්ටිචන්ත යන ලිපිනයෙහි පදිංචි එම්. ජේ. මැන්දිස් මහතාගෙන් ලැබුණු 2017.08.10 දිනැති පෙත්සම;
- (ix) මහනුවර, කුච්ඟම්මන, මාලගම්මන, අංක 1/29 දරන ස්ථානයෙහි පදිංචි එම්. පී. කේ. මාලගම්මන මහතාගෙන් ලැබුණු 2017.11.08 දිනැති පෙත්සම;
- (x) බොරැස්ගමුව, පරෝපාකාර මාවත, රන්කෙත පෙදෙස, අංක 1/30 දරන ස්ථානයෙහි පදිංචි එම්. ටී. විජේසේකර මහතාගෙන් ලැබුණු 2017.11.26 දිනැති පෙත්සම;
- (xi) මහ ඇලගමුව, හොරොපොළ යන ලිපිනයෙහි පදිංචි මුහම්මදු ඉක්මායිල් නබ්සා මහතාගෙන් ලැබුණු 2017.11.15 දිනැති පෙත්සම;
- (xii) මහරගම, පිළියන්දල පාර, අංක 193/5 දරන ස්ථානයෙහි පදිංචි එන්. ඩී. හේරත් මෙනෙවියගෙන් ලැබුණු 2017.10.05 දිනැති පෙත්සම;
- (xiii) ගම්පහ, නාරංවල, අංක 44/7 දරන ස්ථානයෙහි පදිංචි එන්. ඩබ්ලිව්. ඒ. ආර්. ඩබ්ලිව්. නානායක්කාර මහත්මියගෙන් ලැබුණු 2017.12.04 දිනැති පෙත්සම;
- (xiv) මතුගම, ඕවිට්ගල, අංක 582 දරන ස්ථානයෙහි පදිංචි පී. කේ. ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු 2017.10.03 දිනැති පෙත්සම;
- (xv) මීගහනැන්න, මොරගල, පන්සල ඉදිරිපිට යන ලිපිනයෙහි පදිංචි පී. එල්. උපුල් චන්දන මහතාගෙන් ලැබුණු 2017.09.27 දිනැති පෙත්සම; සහ
- (xvi) කෙසෙල්වත්ත, ගොරකාන, ගල්කණුව පාර, අංක 126/5 දරන ස්ථානයෙහි පදිංචි ප්‍රේමසිරි සුවාරිස් මහතාගෙන් ලැබුණු 2017.09.18 දිනැති පෙත්සම

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගන්වන ලදී.

- (4) මාවනැල්ල, දෙහිමඩුව, කන්දේහේන, අංක සී/111/6 දරන ස්ථානයෙහි පදිංචි ඒ. ඒ. ආර්. දමයන්ති අමරසිංහ මෙනෙවියගෙන් ලැබුණු 2017.11.10 දිනැති පෙත්සම ගරු තාරක බාලසූරිය මහතා විසින් පිළිගන්වන ලදී.
- (5) කඩවත, ගෝනහේන යන ලිපිනයෙහි පදිංචි ඩී. එන්. ආර්. නන්දසිරි මහතාගෙන් ලැබුණු 2017.03.28 දිනැති පෙත්සම ගරු ප්‍රසන්න රණවිර මහතා විසින් පිළිගන්වන ලදී.
- (6) ගාල්ල, ඉහලකිඹිය, පහලවත්ත යන ලිපිනයෙහි පදිංචි ටී. ඩී. රොහාන් කුමාර මහතාගෙන් ලැබුණු 2017.09.18 දිනැති පෙත්සම ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.

අංක 25අ දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

5. බුද්ධිමය දේපළ (සංශෝධන) : කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

පනත් කෙටුම්පත 2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා දෙවැනිවර කියවිය යුතුයැයි ද, එය මුද්‍රණය කළ යුතුයැයි ද, එම පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකළ යුතුයැයිද නියෝග කරන ලදී.

6. භාර (සංශෝධන) : විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය වෙනුවෙන් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව,— (87 වන අධිකාරය වූ) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

පනත් කෙටුම්පත 2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා දෙවැනිවර කියවිය යුතුයැයි ද, එය මුද්‍රණය කළ යුතුයැයි ද, එම පනත් කෙටුම්පත අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමුකළ යුතුයැයිද නියෝග කරන ලදී.

7. පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය : ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, ගරු ජේ. සී. අලවතුචල මහතා විසින් ස්ථිර කරනු ලබමින් ඉදිරිපත් කළ යෝජනාව,— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“ශ්‍රී නාථ අභස්ථාන ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථාන කාර්ය සාධන සමිතිය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව, පළමුවැනි වර කියවන ලදීත්, මුද්‍රණය කිරීමට නියෝග කරන ලදී.

අංක 47(5) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ වාර්තා කිරීම පිණිස පනත් කෙටුම්පත බුද්ධිමය අමාත්‍යතුමා වෙත පවරන ලදී.

8. පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය : ගරු ඉෂාක් රහුමාන් මහතා, ගරු මොහොමඩ් නවී මහතා විසින් ස්ථිර කරනු ලබමින් ඉදිරිපත් කළ යෝජනාව,— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“නිමල් රූපසිංහ මිත්‍රත්ව පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත, ඊට අනුකූලව, පළමුවැනි වර කියවන ලදීත්, මුද්‍රණය කිරීමට නියෝග කරන ලදී.

අංක 47(5) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ වාර්තා කිරීම පිණිස පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත පවරන ලදී.

9. කල් තැබීම : “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි පාර්ලිමේන්තුවේ සභානායකතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය; අ. භා. 1.56 ට, 2018 ජනවාරි මස 24 වැනි බදාදා අ. භා. 1.00 වනතෙක් පාර්ලිමේන්තුව කල් ගියේය.